

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව ඉදිරිපිට දී ය.

මල්පනී අත්තටගේ එ. මහනුවර කඩවත් සතර සහ ගඟවට කෝරළේ ප්‍රාදේශීය සභාව අම්පිටිය RTIC Appeal (ලේඛනගත කාර්යපටිපාටිය)/ 240 /2018 (2018.07.05 දින පැවති විධිමත් කොමිෂන් සභා රැස්වීමේදී විභාග කිරීමෙන් අනතුරුව අනුමත කරන ලද නියෝගය).

2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 32(1) වගන්තිය ප්‍රකාරව කරන ලද නියෝගය සහ 2017 තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභා රීතීන්හි (ගාස්තු හා අභියාචනා කාර්යාල පටිපාටිය), රීති අංක 28 යටතේ පවත්වාගෙන යනු ලබන කාර්යාල පටිපාටිය.

සභාපති: මහින්ද ගම්මම්පිල
 කොමිෂන් සභා සමාජික: එස්. ජී. පුංචිහේවා
 කොමිෂන් සභා සමාජික: ආචාර්ය සෙල්වි තිරුවන්දුන්
 කොමිෂන් සභා සමාජික: විනිසුරු රෝහිණි වල්ගම

අධ්‍යක්ෂ-ජනරාල්: පියතිස්ස රණසිංහ

අභියාචක - මල්පනී අත්තටගේ මිය
 නොතිසි ලත් පාර්ශවය - ලේකම් මහනුවර කඩවත් සතර සහ ගඟවට කෝරළේ ප්‍රාදේශීය සභාව අම්පිටිය

තොරතුරු ඉල්ලීම ගොනු කරන ලද දිනය	2018.01.17
තොරතුරු නිලධාරියා තීරණය ලබා දුන් දිනය	2018.01.27
නම් කල නිලධාරියා වෙත අභියාචනය යොමු කළ දිනය	2018.02.02
නම් කල නිලධාරියා තීරණය ලබා දුන් දිනය	2018.02.12
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව වෙත අභියාචනය යොමුකළ දිනය	2018.02.25

අභියාචනයට පසුබිම්වූ කරුණු:

අභියාචක 2018.01.17 දිනැති තොරතුරු ඉල්ලීම මගින් පහත තොරතුරු ඉල්ලා සිටින ලදී.
KMLF ජයරත්න මයා අංක 167/5 සමනේරි උද්‍යානය නැත්තේකුඹුර මහනුවර යන අය විසින් 2017 ජනවාරි- 2017 ඔක්තෝබර් කාලය තුල ගේට්ටුවක් ඉදිකිරීම සඳහා ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කර ඇති සැලසුම හා ඒ සඳහා ඉදිරිපත් කර ඇති පිඹුර
 තොරතුරු නිලධාරියා 2018.01.27 දිනැතිව පිළිතුරු සපයමින් පවසා සිටියේ තෙවන පාර්ශවයක් සතු තොරතුරක් වීම හා හෙළිදරව් කිරීමට එම පාර්ශවය අනුමැතිය ලබා දී නොමැති වීම හේතුවෙන් තොරතුරු ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවයි. මෙම ප්‍රතිචාරයෙන් අතෘප්තියට පත් අභියාචක 2018.02.02 දිනැතිව නම්කළ නිලධාරියා වෙත අභියාචනයක් යොමු කරන ලදී. නම්කළ නිලධාරියා 2018.02.12 දිනැතිව ප්‍රතිචාර දක්වමින් තොරතුරු නිලධාරියාගේ තීරණය ස්ථිර කර සිටින ලදී. මෙම තීරණයට එරෙහිව අභියාචක 2018.02.25 දිනැතිව අභියාචක කොමිෂන් සභාව වෙත අභියාචනයක් යොමු කරන ලදී.

අභියාචනය සලකා බලන අවස්ථාවේදී උද්ගතවූ කාරණා:

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව ඉදිරිපිට දී ය.

අභියාචක පවසා සිටින්නේ කේ. එම්. එල්. එඬේ. ජයරත්න මහතා පොදු අධිකාරියට අයත් මාර්ගය හඹුවන සේ ඉදිකිරීමක් සඳහා සැලැස්මක් පොදු අධිකාරිය වෙත ඉදිරිපත් කර ඇති බවයි. තවද එම මාර්ගය අභියාචක ඇතුළු ප්‍රදේශ වාසීන්ට දිනපතා හානි කිරීමට ඇති එකම මාර්ගය බවත් එය ගැසට් පත්‍රයක් මාර්ගයෙන් පොදු අධිකාරියට අයත් මාර්ගයක් බවත් පවසා සිටියි.

2018.07.06 දිනැතිව කොමිෂන් සභාවේ නොතිසි වලට පිළිතුරු සපයමින් පොදු අධිකාරිය තෙවන පාර්ශවයෙන් තොරතුරු හෙළිදරව් කිරීම සඳහා එකඟතාවය ලබා ගැනීමට අංක CPC/GKPS /1/1/14 හා 2018.01.22 දිනැතිව RTI07 ආකෘතිය මගින් ඉල්ලීම් ලිපියක් යවා ඇත. තෙවන පාර්ශවය එයට 2018.01.25 දිනැතිව පිළිතුරු සපයමින් තොරතුරු හෙළිදරව් කිරීමට විරුද්ධ බව දන්වා ඇත. ඒ අනුව කටයුතු කරමින් පොදු අධිකාරිය තොරතුරු ඉල්ලීම සහ අභියාචනය ප්‍රතික්ෂේප කර ඇත.

නියෝගය:

නම්කළ නිලධාරියාගේ තීරණය ස්ථිර කර අභියාචනය අවසන් කරනු ලැබේ.

කොමිෂන් සභා රීතීන්හි, රීති අංක 27 (ගාස්තු හා අභියාචනා කාර්යපටිපාටිය, ගැසට් අංක 2004/66, 2017.02.03) ප්‍රකාරව මෙම නියෝගය දෙපාර්ශවය වෙත සන්නිවේදනය කිරීමට නියෝග කර සිටිමු.
